

07) පහත වගුවේ A තීරුවේ ව්‍යාපාර කෙරෙහි ඇල්මැති පාර්ශවයන් ද B තීරුවේ ඔවුන් ව්‍යාපාර වලට දක්වන දයකත්වය ද දැක්වේ.

A	B
1. අයිතිකරුවන්	P) ව්‍යාපාර සඳහා විවිධ දිරිගැන්වීම් ලබා දීම
2. සේවකයෝ	Q) ව්‍යාපාර කටයුතු පිළිබඳ උනන්දුව හා කැපවීම
3. සැපයුම්කරුවෝ	R) පවරන ලද කාර්යයන් නිසිලෙස ඉටු කිරීම
4. රජය	S) කලට වේලාවට අමුද්‍රව්‍ය සැපයීම

A තීරුව සමඟ B තීරුව ගැලපූ විට A හි 1, 2, 3, 4 සඳහා පිළිවෙළින් වනුයේ

- 1) P R S Q 2) Q S P R 3) Q R S P 4) Q R P S

08) විසිතුරු මැටි බඳුන් නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යන රණසිංහ මහතා නවීන නිෂ්පාදන යන්ත්‍රයක් මිලදී ගැනීමට බැංකු ණයක් ලබා ගත් අතර ඒ සඳහා පළපුරුදු යන්ත්‍ර ක්‍රියාකරුවන්ගෙකු ද සේවයට බඳවා ගත්තේය. මෙහි ඉරි ඇඳි පදවලට අදාළ නිෂ්පාදන සාධක පිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න.

- 1) භූමිය, ව්‍යවසායකත්වය, ප්‍රාග්ධනය, ශ්‍රමය 2) ව්‍යවසායකත්වය, ප්‍රාග්ධනය, භූමිය, ශ්‍රමය
3) ව්‍යවසායකත්වය, ශ්‍රමය, භූමිය, ප්‍රාග්ධනය 4) භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය

09) ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසර සාධක පමණක් දැක්වෙන පිළිතුර තෝරන්න

- 1) අයිතිකරුවෝ, කළමනාකරුවෝ, තරගකරුවෝ
2) කළමනාකරුවෝ, අයිතිකරුවෝ, සේවකයෝ
3) ගනුදෙනුකරුවෝ, සේවකයෝ, අයිතිකරුවෝ
4) සේවකයෝ, අයිතිකරුවෝ, සැපයුම්කරුවෝ

10) දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයෙන් සිදුවන හිතකර බලපෑමකි.

- 1) නවීන තාක්ෂණය ලබා ගත නොහැකි වීම. 2) දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම.
3) කාර්යක්ෂම යන්ත්‍ර සූත්‍ර ලබා ගත හැකි වීම. 4) විදේශීය ප්‍රාග්ධනය රට තුළට ගලා නොඒම.

11) රජයේ දෙපාර්තමේන්තු සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කර ගනු ලබන්නේ

- 1) මහජනතාවට කොටස් නිකුත් කිරීමෙන් ය. 2) රාජ්‍ය බැංකු ණය මගින් ය.
3) රජයේ වාර්ෂික අයවැය ලේඛනය මගින් ය. 4) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ය.

12) පහත සඳහන් ව්‍යාපාර සංවිධාන අතුරින් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානවලට ඇතුළත් වන කාණ්ඩය තෝරන්න.

- A- හවුල් ව්‍යාපාර B- සමිති සංවිධාන
C- සංස්ථාපිත සමාගම් D- රාජ්‍ය සංස්ථා
1) B හා D වේ 2) B හා C වේ 3) A හා B වේ 4) C හා D වේ

13) ව්‍යාපාරයකට ව්‍යාපාර පරිසරය වාසිදයක වන්නේ පහත දැක්වෙන කුමන තත්ත්වයක් යටතේ ද?

- 1) අවස්ථා හා දුර්වලතා ඇතිවීම 2) දුර්වලතා හා ශක්තීන් ඇතිවීම
3) අවස්ථා හා ශක්තීන් ඇතිවීම 4) තර්ජන හා දුර්වලතා ඇතිවීම

14) සංස්ථාපිත සමාගම්වල ලක්ෂණයක් නොවන පිළිතුර තෝරන්න.

- 1) නෛතික පුද්ගලභාවයක් පැවතීම.
2) 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපනය කිරීම
3) කොටස් හිමියන්ගේ වගකීම අසීමිත වීම.
4) අඛණ්ඩ පැවැත්මක් තිබීම.

15) ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම හා ස්වේච්ඡාවෙන් එකට එකතු වී සාමූහිකව කටයුතු කිරීම අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන වර්ගයක් වනුයේ

- 1) සී/ස ටෙලිකොම් සමාගම
- 2) ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
- 3) ශ්‍රී ලංකා පොල් නිපදවන්නන්ගේ සමූපකාර සමිතිය
- 4) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

16) ඒකපුද්ගල ව්‍යාපාර ලියාපදිංචිය සම්බන්ධව අදාළ නොවන පිළිතුර තෝරන්න.

- 1) ව්‍යාපාරය ආරම්භ කර දින 14 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කළ යුතු වේ.
- 2) ලියාපදිංචියට අදාළ අයදුම්පත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කෙරේ.
- 3) ලියාපදිංචියෙන් අනතුරුව ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවයක් හිමිවේ.
- 4) ලියාපදිංචි කිරීමේ බලධාරියා වන්නේ පළාත් සභාවේ ව්‍යාපාර නාම රෙජිස්ට්‍රාර්වරයාය.

17) ගිණුම්කරණයේ ප්‍රධාන අරමුණ වන්නේ

- 1) භාණ්ඩ හා සේවා සැපයීම
- 2) පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම
- 3) ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම
- 4) ලාභය උපරිම කිරීම

18) පහත සඳහන් සිද්ධීන් අතරින් ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස සලකන්නේ

- 1) රු.100 000 ලී බඩු දඹුලු ලී බඩු සමාගමෙන් ගැනීමට තීරණය කිරීම.
- 2) රු.30 000 මාසික වැටුපකට සේවකයෙකු බඳවා ගැනීම.
- 3) රු.800 000 බැංකු ණයක් මහජන බැංකුවෙන් ලබා ගැනීමට යෝජනා කිරීම.
- 4) රු.10 000 බඩු තොගයක් විනාශ වීම.

19) වගකීමක දැකිය හැකි ලක්ෂණයක් වන්නේ

- 1) අනාගත ආර්ථික ප්‍රතිලාභ ගලා ගෙන ඒම
- 2) ව්‍යාපාරය විසින් පාලනය කිරීම
- 3) වර්තමාන ගනුදෙනුවක ප්‍රතිඵලයක් වීම
- 4) බේරුම් කිරීමේදී ව්‍යාපාරයේ සම්පත් පිටතට ගලා යෑම

20) වත්කමකට නිදසුනක් වන්නේ

- 1) ණයහිමියෝ
- 2) මෝටර් රථ
- 3) බැංකු ණය
- 4) බැංකු අයිරාව

21) A..... නිසා සිදුවන හිමිකමෙහි අඩුවීම හැරුණු විට හිමිකමෙහි සිදුවන අනෙකුත් අඩුවීම B..... ලෙස හැඳින්වේ. මෙහි A හා B යෙදුම්වලට අදාළ පිළිතුරු පිළිවෙළින් දැක්වෙන්නේ

- 1) ගැනිලි හා ආදායම්
- 2) ගැනිලි හා වියදම්
- 3) ප්‍රාග්ධන හා වියදම්
- 4) ප්‍රාග්ධන හා ආදායම්

22) ව්‍යාපාරයක වත්කම් හා වගකීම් අතර වෙනස වන්නේ

- 1) හිමිකම ය
- 2) වියදම් ය
- 3) ආදායම් ය
- 4) ලාභය ය

23) ව්‍යාපාරයක ලාභය ගණනය කරනුයේ

- 1) වත්කම් - වගකීම්
- 2) ජංගම වත්කම් - ජංගම වගකීම්
- 3) ආදායම් - වියදම්
- 4) විකුණුම් - වියදම්

24) ගැනිලි ගිණුම අයත් වන ගිණුම් වර්ගය වනුයේ

- 1) වගකීම් ගිණුම්වලටය
- 3) ආදායම් ගිණුම්වලටය

- 2) හිමිකම් ගිණුම්වලටය
- 4) වියදම් ගිණුම්වලටය

25) ගිණුම්කරණ සමීකරණය දැක්වෙන්නේ කවර පිළිතුරේ ද?

- 1) වත්කම් = හිමිකම් - ප්‍රාග්ධනය
- 3) වත්කම් = හිමිකම් + වගකීම්

- 2) හිමිකම් = වත්කම් - වියදම්
- 4) වගකීම් = ආදායම් - වියදම්

26) ගිණුම් තුලනය කිරීමෙන් පසු බැර ශේෂයක් ලැබෙන ගිණුම් දෙක වන්නේ

- 1) වත්කම් හා වියදම්
- 3) වගකීම් හා හිමිකම්

- 2) වත්කම් හා වගකීම්
- 4) වත්කම් හා ආදායම්

27) වත්කම් අඩුවීම හා හිමිකම් අඩුවීම ගිණුම්කරණ සමීකරණයට බලපා ඇති විට සිදුවී ඇති ගනුදෙනුව වන්නේ

- 1) රු.15000 මුදලක් ණයගැතියන්ගෙන් ලැබීම
- 2) රු.10 000 ක් මුදලක් ණයහිමියන්ට ගෙවීම
- 3) රු.25 000 බඩු තොගයක් ණයට විකිණීම
- 4) රු.8 000 රක්ෂණ ගාස්තු ගෙවීම

• ව්‍යාපාරයක සිදුවූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. ඒවා ඇසුරින් ප්‍රශ්න අංක 28 සිට 31 දක්වා පිළිතුරු සපයන්න.

- A- රු.50 000 පරිගණකයක් මිලට ගැනීම
B- රු.8 000 ආයෝජන පොලී ආදායමක් ලැබීම
C- රු.15 000 වෙළඳ භාණ්ඩ ණයට ගැනීම
D- අයිතිකරු රු.10 000 පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම

28) ලද්දපත මූලාශ්‍ර ලේඛනය යොදා ගන්නා ගනුදෙනුව කුමක්ද?

- 1) A
- 2) B
- 3) C
- 4) D

29) ව්‍යාපාරයේ හිමිකමට බලපාන ගනුදෙනුව හෝ ගනුදෙනු වන්නේ

- 1) B පමණි
- 2) B හා D පමණි
- 3) A හා B පමණි
- 4) A හා C පමණි

30) D ගනුදෙනුව සටහන් කිරීමට යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය වන්නේ

- 1) ලද්දපත
- 2) ගෙවීම් වවුචරය
- 3) විකුණුම් ඉන්වොයිසිය
- 4) ගැනුම් ඉන්වොයිසිය

31) වත්කමක් අඩු වී වත්කමක් වැඩිවන ගනුදෙනුව වන්නේ

- 1) A
- 2) B
- 3) C
- 4) D

32) ව්‍යාපාරයක ගනුදෙනු සටහන් කර ඇති ලෙජර් ගිණුම් සියල්ල අඩංගු වන්නේ

- 1) පොදු ලෙජරයේය
- 2) බැංකු ප්‍රකාශනයේ ය
- 3) බැංකු ගිණුමේ ය
- 4) මූලික සටහන් පොතේ ය

33) රු. 100,000 වෙළඳ භාණ්ඩ තොගයක් අත්පිට මුදලට විකිණීමේ ද්විත්ව සටහන කුමක්ද?

- 1) මුදල් ගිණුම හර 100 000
විකුණුම් ගිණුම බැර 100 000
- 2) විකුණුම් ගිණුම හර 100 000
මුදල් ගිණුම බැර 100 000
- 3) මුදල් ගිණුම හර 100 000
ගැනුම් ගිණුම බැර 100 000
- 4) ගැනුම් ගිණුම හර 100 000
මුදල් ගිණුම බැර 100 000

34) මුදල් පොත පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.

- 1) ගනුදෙනු සටහන් කිරීමේ දී ලදුපත පමණක් මූලාශ්‍ර ලියවිල්ල ලෙස යොදා ගනී.
- 2) මූලික සටහන් පොතක් ලෙස පමණක් කටයුතු කරයි.
- 3) මුදල් ගෙවීම් හරටත් මුදල් ලැබීම් බැරටත් සටහන් කරයි.
- 4) මූලික සටහන් පොතක් මෙන්ම ලෙජර් ගිණුමක් ලෙස ද කටයුතු කරයි.

35) වට්ටම් තීරු සහිත මුදල් පොතේ හර පැත්තේ වට්ටම් තීරුවේ එකතු අගය

- 1) ලද වට්ටම් ගිණුමට හර කෙරේ
- 2) දුන් වට්ටම් ගිණුමට හර කෙරේ
- 3) ලද වට්ටම් ගිණුමට බැර කෙරේ
- 4) දුන් වට්ටම් ගිණුමට බැර කෙරේ

36) ගිණුම්වල සටහන් නොකරන නමුත් මූලාශ්‍ර ලේඛනවල පමණක් සටහන් කරන වට්ටම් වර්ගය වන්නේ

- 1) මුදල් වට්ටම් ය
- 2) දුන් වට්ටම් ය
- 3) ලද වට්ටම් ය
- 4) වෙළඳ වට්ටම් ය

37) ව්‍යාපාරයක මුදල් වට්ටම් ඇතිවන්නේ

- 1) භාණ්ඩ ණයට විකිණීමේ දී ය
- 2) භාණ්ඩ ණයට ගැනීමේ දී ය
- 3) නියමිත කාලය තුළ ණය බෙරුම් කිරීමේ දී ය
- 4) අත්පිට මුදලට භාණ්ඩ විකිණීමේ දී ය

38) තුලනය කිරීමෙන් අනතුරුව හර ශේෂයක් දක්නට ලැබෙන ගිණුම තෝරන්න.

- 1) ගැනුම් ගිණුම
- 2) විකුණුම් ගිණුම
- 3) ප්‍රාග්ධන ගිණුම
- 4) බැංකු ණය ගිණුම

39) සුළු මුදල් පොතේ ගනුදෙනු සටහන් කිරීමේදී යොදා ගන්නා මූලාශ්‍ර ලේඛනය වන්නේ

- 1) ඉන්වොයිසිය යි
- 2) සුළු මුදල් ගෙවීම් වවුචරය යි
- 3) ජ'නල් වවුචරය යි
- 4) ලදුපත යි

40) සුළු මුදල් අග්‍රිමය ප්‍රතිපූරණය කිරීම යනුවෙන් අදහස් කරන්නේ

- 1) කාලච්ඡේදයට අයත් මුදල ලබා දීමය.
- 2) කාලච්ඡේදය තුළ වියදම් කළ මුදලට සමාන මුදලක් ලබා දීමයි.
- 3) කාලච්ඡේදයේ ඉතිරි මුදලට සමාන මුදලක් ලබා දීමයි.
- 4) සුළු මුදල් අග්‍රිමය සම්පූර්ණයෙන් ලබා දීමයි.